



(අටවැනි පාර්ලිමේන්තුව — පළමුවැනි සභාවාරය)

අංක 13.]

පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය

2015 නොවැම්බර් මස 03 වැනි අභ්‍යරූචාදා අ. භා. 1.00 ට

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

16/'15

1.

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— සමාජ සවිබලගැන්වීම් සහ සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) දිව්‍යාගුම අරමුදල සතු රුපියල් මිලියන 3000ක් 2015 ජනාධිපතිවරණය පාදක කරගනිමින් 2014 නොවැම්බර් 02 දින සිට 2014 නොවැම්බර් 09 දක්වා දින 07ක් තුළදී අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

(ii) ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා තිබේද; සහ

(iii) මෙතෙක් නඩු පවරා නොමැතිනම්, එම විමර්ශනයේ වර්තමාන ප්‍රගතිය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මෙමගින් දිව්‍යාගුම අරමුදලට අහිමි වූ රුපියල් මිලියන 3000ක මුදල සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද; සහ

(ii) රජය සතු විවිධ අරමුදල් මේ අයුරින් විෂයභාර අමාත්‍යවරුන්ට කිසිදු අමාත්‍ය මණ්ඩල තීරණයක් නොමැතිව සිය අභිමතය පරිදි විනාශ කිරීමට ඉඩ ලැබීම අයහපත් පූර්වාදර්ශයක් බැවින් අනාගතයේදී එවැනි දෑ වැළැක්වීමට විෂයභාර අමාත්‍යවරයා වශයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) මෙවැනි මූල්‍ය අපරාධ විමර්ශනයන් සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කරගැනීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට හෙළිකරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

37/'15

2.

ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) තැන්පතු පොලී හා ණය පොලී අනුපාත ඉතා පහළ අගයක පැවතුනද, වාණිජ බැංකු තම ණය පත් පොලී අනුපාත ඉතා ඉහළ අගයක පවත්වා ගෙන යන බවත්;

(ii) එම තත්ත්වය තුළින් ගනුදෙනුකරුවන් සුරා කැමකට ලක් වන බවත්; සහ

(iii) මෙරට බැංකු සතුව අතිරික්ත ද්‍රවශීලතාවයක් තිබෙන බවත්;

එතුමා දන්නෙහිද?

(2)

- (ආ) (i) ණය පත් පොලී අඩු කිරීමට ගන්නා පියවර කවරේද; සහ
(ii) තැන්පතු පොලී අනුපාත ඉහළ දැමීමට ගන්නා පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) (i) බැංකු හා මූල්‍යායතන ඒකාබද්ධ කිරීමට රජය කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, එයට හේතු කවරේද;
(iii) එම ඒකාබද්ධ කිරීම සිදු කරනු ලබන දිනය කවරේද; සහ
(iv) බැංකු හා මූල්‍යායතන ඒකාබද්ධ කිරීම තුළින් රජය අපේක්ෂා කරන්නේ
කවරක්ද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

86/'15

3.

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, — වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) තේ දළ මිල සිසුයෙන් පහත බැසීම නිසා ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය
බරපතල අර්බුදයක් කරා යොමු වීම හේතුවෙන් විශේෂයෙන් කුඩා තේ වතු
හිමියන් දරුණු ආර්ථික අර්බුදයකට ලක් වී ඇති බවත්;
(ii) වර්තමානයේ අමු තේ දළ කිලෝවක් සඳහා ගෙවනු ලබන මිල රු.54/= දක්වා
පහත බැස ඇති බවත්;
(iii) අමු තේ දළ කිලෝවක් සඳහා ගෙවන මිල රු.50/= දක්වා අඩු වුවහොත්, ශ්‍රී
ලංකාවේ තේ කර්මාන්ත ශාලා සියල්ල වැසියාමේ අවදානමක් පවතින බවත්;
සහ
(iv) පසුගිය මැතිවරණ ප්‍රකාශනයෙන් අමු තේ දළ සඳහා රු.80/=ක සහතික මිලක්
ලබා දෙන බව සඳහන් කළද දැනට එය ක්‍රියාත්මක නොවන බවත්;
එතුමා දන්නෙහිද?
- (ආ) මේ අර්බුදය නිසා පසුගිය මාසය ඇතුළත වසා දමා ඇති තේ කම්හල් පිළිබඳව
වාර්තාවක් එතුමා සභාගත කරන්නෙහිද?
- (ඇ) (i) මෙලෙස තේ කර්මාන්තය අනතුරක් වෙත ළඟා වීම සඳහා බලපෑ සහ මේ
මොහොතේද බලපාන හේතු කවරේද; සහ
(ii) තේ වතු හිමියන්, කර්මාන්තශාලා හිමියන් සහ ඒ ආශ්‍රිත රැකියා කරනු ලබන
දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රැකගැනීම සඳහා අනුගමනය කිරීමට
බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

88/'15

4.

ගරු වාසුදේව නානායක්කාර මහතා, — අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) ශ්‍රී ලංකා නීති විද්‍යාලය තුළ අධ්‍යාපන කටයුතු සහ විභාග කටයුතු සිදුවන්නේ සිංහල,
දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනෙන්ම බව එතුමා දන්නෙහිද?
- (ආ) (i) 2014 වසරේ නීති විද්‍යාල සිසුන්ගේ විභාග ප්‍රශ්න පත්‍ර ඉංග්‍රීසි භාෂාවෙන්
පමණක් නිකුත් කර තිබීම හේතුවෙන් සිංහල හා දෙමළ මාධ්‍යයෙන්
අධ්‍යාපනය හැදෑරූ සිසුන්ට එක්වරම ඉංග්‍රීසි මාධ්‍යයට පරිවර්තනය වීමට
සිදුවීම නිසා එම සිසුන්ට බලවත් අසාධාරණයක් හා අපහසුතාවයක් ඇතිවූ
බවත්; සහ

(3)

- (ii) මෙම කාරණය නිසා හිටපු අග්‍රවිනිශ්චයකාරතුමා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කර ඇති බවත්;

එතුමා තවදුරටත් දන්තෙනිද?

- (ඇ) මින් ඉදිරියට නීති විද්‍යාලයේ සිසුන්ගේ විභාග සඳහා නිකුත් කරනු ලබන ප්‍රශ්න පත්‍ර රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා උපදෙස් ලබාදෙන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

127/'15

5.

ගරු විචිත භේරත් මහතා, — ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) හැටන් නගරයේ දුඹුරුගිරිය ප්‍රදේශයේ ලෝක බැංකු ආධාර මත ඉදි වූ නිවාස සමූහයක සිංහල, දෙමළ සහ මුස්ලිම් පවුල් 35ක් පමණ, වර්ෂ 33කට අධික කාලයක් තුළ පදිංචිවී සිටින බවත්;
- (ii) මෙම පදිංචිකරුවන්ගෙන් කොටසකට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් නිත්‍යානුකූල ඉඩම් ඔප්පු ලබාදී ඇති බවත්; සහ
- (iii) වටවල වැවිලි සමාගම විසින් මෙම නිවැසියන්, නිවාසවලින් ඉවත්කර, එම භූමිය සමාගමට අත්පත්කර ගැනීම සඳහා අධිකරණමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) හැටන්-දික්ඔය නගර සභාව මෙම නිවැසියන් පදිංචි භූමිය පවරා ගැනීම සඳහා ඒකමතිකව යෝජනාවක් සම්මත කර ඇති බවත්; සහ
- (ii) මෙම භූමිය සමාගමට පවරා ගැනීම වළක්වා සාධාරණය ඉටුකර ගැනීම සඳහා එම නිවැසියන් විසින් ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ අදාළ දේශපාලනඥයන් දැනුවත් කර ඇති බවත්;

එතුමා තවදුරටත් දන්නෙහිද?

- (ඇ) (i) මෙම කරුණු සැලකිල්ලට ගෙන වටවල සමාගමේ බලපෑම්වලින් මෙම නිවැසියන්ව මුදවාගෙන ඔවුන්ගේ නිවාස අයිතිය තහවුරු කරදීම සඳහා මැදිහත් වන්නේද; සහ

- (ii) එසේ නම්, ඒ සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

153/'15

6.

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) වතු ආශ්‍රිත දෙමළ මාධ්‍ය පාසල්වලට පාසල් පාදකව ගුරු සහායකවරුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවන ලදුව, අගලවත්ත, වියන්ගල්ල, අංක 25/2 දරන නිවසේ පදිංචි, එල්. රුෂානා මහුරු මිය විසින් ඉල්ලුම්පතක් ඉදිරිපත් කරන ලද බවත්;
- (ii) ඒ අනුව ඇය සම්මුඛ පරීක්ෂණය සඳහා 2015.03.02 දින කැඳවීම් අංක 199 (B) යටතේ පෙනී සිටි බවත්; සහ

(4)

- (iii) ඇයගේ පදිංචි ප්‍රදේශයේ වතු පාසල්වල එම තනතුර සඳහා පුරප්පාඩු පැවතියද, රුහුණ මුද්‍රා මිසිට මෙතෙක් ගුරු සහායක පත්වීමක් ලබා දී නොමැති බවත්; එතුමා දන්තෙහිද?
- (ආ) ඇයට ගුරු සහායක පත්වීම නොපමාව ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

38/15

7.

ගුරු බුද්ධික පතිරණ මහතා, — සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) වර්ෂ 2010 සිට 2014 දක්වා වර්ෂ 05ක කාලය තුළ ජලභීතිකා රෝගය වැළඳුනු ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) උක්ත වර්ෂ පහ තුළ ජලභීතිකා රෝගයට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් රජය වැය කළ මුදල වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද; සහ
- (iii) එය සමස්ත සෞඛ්‍ය වියදමේ ප්‍රතිශතයක් ලෙස කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) ජලභීතිකා රෝගය පාලනය කිරීම සඳහා පියවර ගෙන තිබේද; සහ
- (ii) එසේ නම්, එම පියවර කවරේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

90/15

8.

ගුරු වාසුදේව නානායක්කාර මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ගුරු ශිරානි නිලකවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමියගේ සභාපතිත්වයෙන් පත්කරන ලද ආයුධ ජාවාරම පිළිබඳව විමසා බලන කොමිසමේ වාර්තාවක් තිබේද;
- (ii) එම වාර්තාව ප්‍රකාශයට පත් කරන්නේද; සහ
- (iii) ප්‍රකාශයට පත්කරන්නේ නම්, එම දිනය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

39/15

9.

ගුරු බුද්ධික පතිරණ මහතා, — විදේශ රැකියා අමාත්‍යතුමියගෙන් ඇසීමට, — (1)

- (අ) (i) වර්ෂ 2010 සිට 2014 දක්වා (එම වර්ෂ දෙකද ඇතුළත්ව) වසර 5 තුළ මැද පෙරදිග රටවලදී ලිංගික අපයෝජනයන්ට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් සංඛ්‍යාව වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) එම කාන්තාවන් සේවය කළ මැදපෙරදිග රටවල් කවරේද; සහ
- (iii) උක්ත එක් එක් කාන්තාව වෙනුවෙන් එම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග වෙන් වෙන් වශයෙන් කවරේද; යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(5)

- (ආ) (i) උක්ත ලිංගික අපයෝජනයන්ට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේද; සහ
- (ii) එසේ නම්, එම එක් එක් පුද්ගලයාට එරෙහිව ගත් පියවර වෙන් වෙන් වශයෙන් කවරේද;
- යන්නන් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) (i) විදේශික වන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ පියවර ගෙන තිබේද;
- (ii) එසේ නම්, එම පියවර කවරේද; සහ
- (iii) ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවය සඳහා විදේශික වීම සීමා කිරීමට ගන්නා පියවර කවරේද;
- යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

ප්‍රධාන කටයුතු ආරම්භයේ දී යෝජනා පිළිබඳ දැනුම්දීම

1.

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා, — පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ අවසරය (අංක 1), — පහත සඳහන් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුය:—

“කිදොර - නියට් ඉන්ස්ටිටියුට් ෆෝ ඩිසැබිලිටි ඔරියන්ටඩ් රිසර්ච් ඇන්ඩ් ඇඩ්වොකසි සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.”

2.

ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා, — පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ අවසරය (අංක 2), — පහත සඳහන් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුය:—

“රවිචන්ද්‍ර පදනම සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.”

3.

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, — පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ අවසරය (අංක 3), — පහත සඳහන් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුය:—

“ජාතික රාජ්‍ය සභාවේ 1976 අංක 24 දරන ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.”

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*1.

විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 1),— විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2015 සැප්තැම්බර් 23),—“2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 32 දරන නියමය අනුමත කළ යුතු ය.

යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාහිමුව කරන ලදී.

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 32 දරන නියමය

මුදල් අමාත්‍ය, රවි කරුණානායක වන මම, 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක: 30602 “දුම්රිය ගබඩා අත්තිකාරම් ගිණුම - දුම්රිය දෙපාර්තමේන්තුව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

අයිතමය

සංශෝධනය

- | | |
|--|--|
| (i) එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි
නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව | රු. 1,700,000,000 සිට
රු. 2,200,000,000 දක්වා |
| (ii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි
නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව | සංශෝධන
නොමැත |
| (iii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි
නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව | රු. 6,102,000,000 සිට
රු. 6,602,000,000 දක්වා |
| (iv) එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි
නිශ්චිතව දක්වා ඇති බැරකමහි උපරිම සීමාව | රු. 850,000,000 සිට
රු. 1,000,000,000 දක්වා |

(මෙම නියමය වලංගු වන්නේ 2014.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රවි කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2015.09.14 වැනි දින,
කොළඹ 01.”

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*2.

විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 2),— විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2015 සැප්තැම්බර් 23),—“2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 33 දරන නියමය අනුමත කළ යුතු ය.

යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාහිමුව කරන ලදී.

(7)

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 33 දරන නියමය

මුදල් අමාත්‍ය, රවි කරුණානායක වන මම, 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක: 24702 “අත්අඩංගුවට ගන්නා ලද හා රාජ සන්නක කරන ලද බඩු ද්‍රව්‍ය පිළිබඳ විශදම් අත්තිකාරම් ගිණුම - ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

අයිතමය	සංශෝධනය
(i) එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති විශදමෙහි උපරිම සීමාව	සංශෝධන නොමැත
(ii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	සංශෝධන නොමැත
(iii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව	රු. 20,000,000 සිට රු. 25,000,000 දක්වා
(iv) එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකමහි උපරිම සීමාව	සංශෝධන නොමැත

(මෙම නියමය වලංගු වන්නේ 2014.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රවි කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2015.09.14 වැනි දින,
කොළඹ 01.”

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*3.

විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 3),— විවාදය කළ තබන ලද ප්‍රශ්නය (2015 සැප්තැම්බර් 23),— “ 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 34 දරන නියමය අනුමත කළ යුතු ය.

යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදී.

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 34 දරන නියමය

මුදල් අමාත්‍ය, රවි කරුණානායක වන මම, 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක: 21302 “පොත් මුද්‍රණය, ප්‍රචාරණය හා අලෙවිය (ප්‍රකාශන අයිතිය ප්‍රසිද්ධ කිරීම, පරිවර්තන හිමිකම් මිලට ගැනීම, පරිවර්තන ගාස්තු හා කාර්ය මණ්ඩල වැටුප් හා දීමනා ඇතුළුව) අත්තිකාරම් ගිණුම - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

(8)

අයිතමය	සංශෝධනය
(i) එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	සංශෝධන නොමැත
(ii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	රු. 2,900,000,000 සිට රු. 2,500,000,000 දක්වා
(iii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව	සංශෝධන නොමැත
(iv) එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකමහි උපරිම සීමාව	රු. 1,500,000,000 සිට රු. 2,250,000,000 දක්වා

(මෙම නියමය වලංගු වන්නේ 2014.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රවී කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2015.09.14 වැනි දින,
කොළඹ 01.”

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*4.

විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 4),— විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2015 සැප්තැම්බර් 23),— “2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 35 දරන නියමය අනුමත කළ යුතු ය.

යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාහිමුව කරන ලදී.

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 35 දරන නියමය

මුදල් අමාත්‍ය, රවී කරුණානායක වන මම, 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක: 31002 - “ගබඩා අත්තිකාරම් ගිණුම - රජයේ කර්මාන්ත ශාලාව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

අයිතමය	සංශෝධනය
(i) එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	රු. 120,000,000 සිට රු. 170,000,000 දක්වා
(ii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	සංශෝධන නොමැත
(iii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව	සංශෝධන නොමැත

(9)

- (iv) එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි සංශෝධන
නිශ්චිතව දක්වා ඇති බැරකමහි උපරිම සීමාව නොමැත
(මෙම නියමය වලංගු වන්නේ 2014.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රවී කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2015.09.14 වැනි දින,
කොළඹ 01.”

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*5.

විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 5),— විවාදය කළ තබන ලද ප්‍රශ්නය (2015 සැප්තැම්බර් 23),— “2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමාට පැවරුන බලතල අනුව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් සාදන ලද පහත දැක්වෙන අංක 36 දරන නියමය අනුමත කළ යුතු ය.

යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාහිමුව කරන ලදී.

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ අංක 36 දරන නියමය

මුදල් අමාත්‍ය, රවී කරුණානායක වන මම, 2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තියෙන් මා වෙත පවරනු ලැබ ඇති බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එකී පනතේ තෙවැනි උපලේඛනයේ විෂය අංක: 31003 - “ කළ වැඩ අත්තිකාරම් ගිණුම - රජයේ කර්මාන්ත ශාලාව” වෙත පැවරී ඇති කාර්යය වෙනුවෙන් නිශ්චිතව දක්වා ඇති සීමාවන්, මෙම නියමය මගින් සංශෝධනය කරමි.

අයිතමය	සංශෝධනය
(i) එකී පනතේ තෙවැනි උපලේඛනයේ II වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති වියදමෙහි උපරිම සීමාව	රු. 260,000,000 සිට රු. 450,000,000 දක්වා
(ii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ III වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති ලැබීම්වල අවම සීමාව	සංශෝධන නොමැත
(iii) එකී පනතේ තෙවැනි උපලේඛනයේ IV වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති හර ශේෂයන්ගේ උපරිම සීමාව	සංශෝධන නොමැත
(iv) එකී පනතේ තෙවැනි උපලේඛනයේ V වැනි තීරයෙහි නිශ්චිතව දක්වා ඇති බැරකමහි උපරිම සීමාව	සංශෝධන නොමැත

(මෙම නියමය වලංගු වන්නේ 2014.12.31 වැනි දින දක්වා පමණි)

අත්සන් කළේ/ රවී කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

2015.09.14 වැනි දින,
කොළඹ 01.”

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*6.

විසර්ජන පනත යටතේ යෝජනාව (අංක 6),— විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2015 සැප්තැම්බර් 23),— “2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමාට පැවරුන බලතල ප්‍රකාරව, ආණ්ඩුවේ අනුමතිය ඇතිව, එතුමා විසින් සාදන ලද මෙහි පහත උපලේඛනයෙහි නිශ්චිතව දක්වා ඇති නියමයන් අනුමත කළ යුතු ය.

යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාහිමුඛ කරන ලදී.

(මෙම නියමයන් වලංගු වන්නේ 2014.12.31 වැනි දින දක්වා පමණි.)

උපලේඛනය
2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය අනුව කරන විධානය

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ 2014 මුදල් වර්ෂය සඳහා රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යතුමා විසින් බලය දෙන සීමා වෙනස් කිරීමේ උපලේඛනය.

කණ්ඩායම් විධාන අංක 01

2013 අංක 36 දරන විසර්ජන පනතේ 8 වන වගන්තිය අනුව මට පැවරී ඇති බලතලවලට අනුව රචි කරුණාන්‍යක වන මම, මුදල් අමාත්‍යවරයා වශයෙන් රජයේ අනුමතියට යටත්ව මේ සමග දක්වා ඇති උපලේඛනයේ දැක්වෙන ආකාරයට රාජ්‍ය නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම්වල පහත දැක්වෙන විෂය අංකවලට අදාළ වන්නා වූ පනතේ තෙවන උපලේඛනයේ නිරූ අංක II සහ IV හි දක්වා ඇති උපරිම සීමාවන් සහ අංක III හි දක්වා ඇති අවම සීමාවන් සංශෝධනය කරමි. 14001, 18201, 10501, 22801, 20801, 27701, 30301, 26901, 27001, 27201, 24201, 28601, 10201, 25601, 25801, 28201, 28501, 11601, 28801, 30601, 27901, 27801, 27401, 27501, 21901, 17801, 12601, 11101, 18801, 21101 සහ 19001.

අනු අංකය	අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව	වි. අංක	II		III		IV		නියෝග අංකය
			රජයේ කටයුතු සඳහා වියදමෙහි උපරිම සීමාව		රජයේ කටයුතු පිළිබඳ ගිණුම්වලට බැර කළ යුතු ලැබීමට අවම සීමාව		රජයේ කටයුතුවල හර ශේෂයන්ගේ උපරිම සීමාව		
			සිට රු.	දක්වා රු.	සිට රු.	දක්වා රු.	සිට රු.	දක්වා රු.	
1	පළු සම්පත් හා ශ්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය	14001	7,000,000	10,000,000	3,700,000	4,000,000	-	-	1
2	විදේශ රැකියා ප්‍රවර්ධන හා සුළු සාධන අමාත්‍යාංශය	18201	5,000,000	8,000,000	1,100,000	4,100,000	-	-	2
3	ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය	10501	140,000,000	170,000,000	60,000,000	90,000,000	-	-	3
4	උසාවි පරිපාලනය	22801	260,420,000	290,420,000	170,000,000	175,000,000	850,000,000	1,100,000,000	4
5	ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව	20801	9,000,000	12,000,000	-	-	-	-	5
6	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මොණරාගල	27701	-	-	25,000,000	24,000,000	-	-	6
7	ජේෂ් කර්මාන්ත දෙපාර්තමේන්තුව	30301	-	-	3,000,000	2,900,000	-	-	7

8	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කඩවේරිය - මඩකලපුව	26901	-	-	23,000,000	18,000,000	90,000,000	100,000,000	8
9	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / කඩවේරිය - අම්පාර	27001	-	-	35,000,000	30,000,000	-	-	9
10	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කුරුණෑගල	27201	-	-	75,000,000	65,000,000	-	-	10
11	කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව	24201	-	-	2,000,000	1,700,000	-	-	11
12	ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව	28601	-	-	12,000,000	11,500,000	-	-	12
13	මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය	10201	15,000,000	12,000,000	9,500,000	8,500,000	-	-	13
14	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගම්පහ	25601	-	-	56,000,000	53,000,000	-	-	14
15	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මහනුවර	25801	-	-	51,000,000	46,000,000	-	-	15
16	වාණිජමය දෙපාර්තමේන්තුව	28201	-	-	100,000,000	97,000,000	-	-	16
17	කෘෂිකර්ම දෙපාර්තමේන්තුව	28501	-	-	150,000,000	120,000,000	-	-	17
18	සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය	11601	6,000,000	7,500,000	-	-	-	-	18
19	මිනුම්පති දෙපාර්තමේන්තුව	28801	-	-	100,000,000	86,000,000	-	-	19
20	ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව	30601	-	-	385,000,000	290,000,000	-	-	20
21	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කැගල්ල	27901	-	-	30,000,000	26,000,000	-	-	21
22	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - රත්නපුර	27801	-	-	38,000,000	32,000,000	-	-	22
23	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුර	27401	-	-	40,000,000	35,000,000	-	-	23
24	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - පොලොන්නරුව	27501	-	-	18,000,000	15,000,000	-	-	24
25	ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව	21901	8,000,000	8,011,000	-	-	-	-	25

26	පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය	17801	4,000,000	5,000,000	-	-	-	26
27	අධ්‍යාපන අමාත්‍යාංශය	12601	-	-	680,000,000	675,000,000	-	27
28	සෞඛ්‍ය අමාත්‍යාංශය	11101	-	-	710,000,000	653,000,000	-	28
29	උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශය	18801	2,000,000	2,060,110	-	-	-	29
30	රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව	21101	-	-	45,000,000	44,000,000	-	30
31	නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය	19001	-	-	83,000,000	60,000,000	-	31
	එකතුව		456,420,000	524,991,110	2,905,300,000	2,666,700,000	940,000,000	1,200,000,000

2015.09.14
කොළඹ 01.”

(13)

අත්සන් කළේ රවී කරුණානායක,
මුදල් අමාත්‍යතුමා.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*7.

මුදල් අමාත්‍යතුමා,— නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය,— 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*8.

මුදල් අමාත්‍යතුමා,— රේගු ආඥාපනත යටතේ යෝජනාව (අංක 1),— (235 වැනි අධිකාරය වූ) රේගු ආඥාපනතේ 10 වැනි වගන්තිය යටතේ, ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් 2015.09.23 දින ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කළ යුතු ය.

(2015 ජනවාරි 29 දිනැති අංක 1899/33 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*9.

මුදල් අමාත්‍යතුමා,— රේගු ආඥාපනත යටතේ යෝජනාව (අංක 2),— (235 වැනි අධිකාරය වූ) රේගු ආඥාපනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් 2015.09.23 දින ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කළ යුතු ය.

(2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/40 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*10.

මුදල් අමාත්‍යතුමා,— රේගු ආඥා පනත යටතේ යෝජනාව (අංක 3),— (235 වැනි අධිකාරය වන) රේගු ආඥා පනතේ 10 වැනි වගන්තිය යටතේ, ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් 2015.10.06 දින ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කළ යුතු ය.

(2015 මැයි 5 දිනැති අංක 1913/3 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*11.

මුදල් අමාත්‍යතුමා,— සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය,— (52 වැනි අධිකාරිය වන) සුරාබදු ආඥාපනතේ 32 වැනි වගන්තිය සමග කියවනු ලබන 25 වැනි වගන්තිය යටතේ සුරාබදු බලපත්‍ර සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 පෙබරවාරි 13 දිනැති අංක 1901/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.10.20 වැනි දින ඉදිරිපත් කරන ලද නිවේදනය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*12.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා,— ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝගය,— 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු, එම පනතේ 20 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 ජූනි 11 දිනැති අංක 1918/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.10.20 වැනි දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*13.

විසර්ජන පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

*14.

මුදල් අමාත්‍යතුමා,— දේශීය ආදායම් පනත යටතේ යෝජනාව,— 2015.09.23 දින ඉදිරිපත් කරන ලද, ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු පැහැර හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ සිංගප්පූර් ජනරජයේ ආණ්ඩුව අතර, 2014 අප්‍රේල් මස 03 වැනි දින ඇතිකරගත් ගිවිසුම, 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 97(1)(අ) වගන්තිය යටතේ අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*15.

මුදල් අමාත්‍යතුමා,— සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය,— කලින් කලට සංශෝධනය කරන ලද (52 වැනි අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 28 (අ) වැනි වගන්තිය සමඟ කියවිය යුතු, 16 (ඇ) වගන්තිය යටතේ සුරාබදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2015 පෙබරවාරි 13 දිනැති අංක 1901/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නිවේදනය අනුමත කළ යුතු ය.

(අංක 973 දරන සුරාබදු නිවේදනය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*16.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා,— ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග,— 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමඟ කියවිය යුතු, එම පනතේ 20 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*17.

මුදල් අමාත්‍යතුමා,— මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය,— ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු, 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුද්දර ගාස්තු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2014 සැප්තැම්බර් 30 දිනැති අංක 1882/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.